



පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
මූලික තොරතුරු ලේඛනය
ඉස්ලාමීය
කල්බදු හා ණය

මූලික තොරතුරු ලේඛනය – අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සහ වැඩිදුර තොරතුරු

පීපල්ස් ලීසිං විසින් පිරිනමන ඉස්ලාමීය නිපැයුම් හා සේවා පිළිබඳ විමසීම සඳහා පහත ක්‍රම භාවිතා කළ හැකි ය.

ඇමතුම්: +94 112 631631

විද්‍යුත් තැපෑල: info@plc.lk

වෙබ් අඩවිය: <https://www.plc.lk/>

පැමිණ හමුවන්න: ප්‍රධාන කාර්යාලය, අංක.1161, මරදාන පාර, කොළඹ 08, ශ්‍රී ලංකාව.

සතියේ දිනවල පෙ.ව. 8.30 - ප.ව. 5.15 දක්වා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඔනෑම ශාඛාවක් වෙත ගොස් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. පහත ලැයිස්තුවෙන් ඔබට සම්පතම ශාඛාව පිළිබඳ දැනගන්න.

<https://www.plc.lk/branch Locator>

වැඩිදුර තොරතුරු හා විමසීම් සඳහා අපගේ සමාජ මාධ්‍ය නාලිකා නිරන්තරයෙන් සුදානම් ව සිටී.

Facebook : <https://www.facebook.com/PeoplesLeasingFinancePLC>,

Instagram : <https://www.instagram.com/peoplesleasingandfinance>,

YouTube : https://www.youtube.com/channel/UCG_bfhA3ImDP_4Wzd9GpRaA,

LinkedIn : <https://www.linkedin.com/company/peoples-leasing>,

Twitter : <https://twitter.com/peoplesleasing>,

01.මූලික තොරතුරු ලේඛනය- ඉජාරාහි/ ඉස්ලාමීය කල් බදු ක්‍රමය

විස්තරය හා නිපැයුමෙහි අරමුණ	විස්තරය: ඉජාරාහි/ ඉස්ලාමීය කල් බදු ක්‍රමය ඉජාරාහි යනු යම් සුවිශේෂී දේපළක පරිභෝජනය එහි හිමිකරු (බදු හිමියා) විසින් එහි පරිභෝජකයා (බදු ගැනුම්කරුවා) ගෙන් ලබාගන්නා කුලියක් වෙනුවට වෙනත් පුද්ගලයකු වෙත මාරු කිරීම වේ. අරමුණ : * ලියාපදිංචි නොකළ වාහන, ලියාපදිංචි වාහන, යන්ත්‍ර සූත්‍ර, උපකරණ සඳහා ඉජාරාහි කල් බදු පිරිනැමිය හැකි වේ.
පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	* නම්‍යශීලී ආපසුගෙවීම් * රක්ෂණය කුලියට එකතු කිරීම / හෝ පෙර ගෙවීම කළ හැකි වේ. * වත්කම් ආදේශ කිරීම * පහසුකම් නැවත සැලසුම්කිරීම * කළමනාකරණ අනුමැතියට යටත්ව බදුකරු වෙනස් කළ හැක. * පාවෙන ලාභ අනුපාත සහිත පහසුකම් ප්‍රදානය කරන විට ප්‍රාග්ධන කොටස පියවීම
ඉලක්ක වෙලඳපොල	* තනිපුද්ගලයින්/ වෘත්තීයවේදීන් * සමාගම් * ව්‍යාපාරිකයින්
ප්‍රධාන නියමයන් හා කොන්දේසි	* ඉජාරාහි යනු මූලික වශයෙන් පිරිනැමීම සහ පිළිගැනීම අවශ්‍ය වන ගිවිසුමකි. පිරිනැමීම බදු දෙන්නාගෙන් හෝ . කුලීකරුගෙන් සිදු විය හැකි අතර බදුකරුගෙන් හෝ කුලියට ගැනීමෙන් හෝ අනෙක් අතට පිළිගැනීම සිදු විය හැකිය. * අනෙකාගේ අනුමැතියකින් තොරව අනෙක් පාශ්ථවයට අවසන් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි බවින් මෙම ගිවිසුම බැඳී පවතී. * ඉජාරාහි වල වලංගු භාවය සඳහා, කල්බදු විෂයයට/විෂය වස්තුවට ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබිය යුතුය. එබැවින් ප්‍රයෝජ්‍ය අගයක් රහිත කිසිවක් කල් බදු ගිවිසුමකට යටත් කළ නොහැක. * බදුගැනුම්කරු සන්නකයේ ඇති ඉජාරාහි ලිපිය බදු දෙන්නා වෙනුවෙන් ඔහු ඇය/ස්වකීය භාරකාරත්වයේ රඳවා ගනී අයිතියෙන් පැන නගින සියලුම වගකීම් බදු දෙන්නා විසින් දරනු .ලබන නමුත් දේපල භාවිතය සම්බන්ධ වගකීම් බදුගැනුම්කරු විසින් දරනු ලැබේ. අවශ්‍ය ලේඛන: අ) ඔහුගේ / ඇයගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්. (ආ) ආයතනයක් නම්, අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, සංගමයේ ව්‍යවස්ථා, 40, 41 හා 20 දරන ආකෘති පත්‍ර සහ සමාගමක් සම්බන්ධයෙන් වන විට IFSU හි ඉජාරාහි පහසුකමක් ඉල්ලා සිටීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අභියෝජනාව. (ඇ) පදිංචි ලිපිනය තහවුරු කිරීම සඳහා බිල්පත් වැනි ලේඛනමය සාක්ෂි.

	(ඇ) වංචල දේපළ සම්බන්ධ ව මැනක දී ලබා ගත් තක්සේරු වාර්තාව. (ඉ) සේවා නියුක්තිකයකු නම්, වැටුප් විස්තර, අඩු කිරීම්, ශුද්ධ වැටුප හා විශ්‍රාම දිනය තහවුරු කරමින් සේවා යෝජකයාගෙන් ලබා ගත් ලිපියක්. (ඊ) ආදායම තහවුරු කිරීම සඳහා උපස්ථම්භක ලේඛන (බැංකු ප්‍රකාශ, විගණනය කළ හා කළමනාකරණ ගිණුම්). (උ) බදු ගෙවන්නෙකු නම්, බදු ලිපිගොනු අංකය සහ පසුගිය අවුරුදු 3 ක ගෙවීම් ලද්දන්. (ඌ) සංගමයක් / සමාජයක් / සංසදයක් සම්බන්ධයෙන් වන විට IFSU හි ඉපාරාහ් පහසුකමක් ඉල්ලා සිටීම සඳහා ව්‍යවස්ථාවේ පිටපත් සහ කළමනාකරණ මණ්ඩලයේ අභියෝජනාව (එ) භාරයක් සම්බන්ධයෙන් වන විට, IFSU හි ඉපාරාහ් පහසුකමක් ඉල්ලා සිටීම සඳහා භාර ඔප්පුවේ පිටපත් සහ භාරකාර මණ්ඩලයේ/මහා භාරකරුගේ අභියෝජනාව (ඒ) නිසි පාරිභෝගික තොරතුරු (CDD) අවශ්‍යතා සම්පූර්ණ කිරීම
නෛතික ප්‍රතිපාදන	2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත
අනුපාතය	පාරිභෝගික අවදානම් පැතිකඩ මත පදනම් වන ලාභ අනුපාත 17% සිට 22.50 % දක්වා පරාසයක පවතී.
ගාස්තු හා අයකිරීම්	* ලේඛන ගාස්තු(තැපැල්- රුපියල් 2000/-3750/-, ණය තොරතුරු කාඩ්පත- රුපියල් 750/- 2,500/-, පරීක්ෂණ- රුපියල් 3000/- 4500/-, මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ අතිරේකය රුපියල් 470) * මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු - රජය විසින් පනවන ලද නියමිත ගාස්තු * රක්ෂණ ගාස්තු * අය විය යුතු සමස්තයෙන් 1% ක මුද්දර ගාස්තු • ගෙවීම් පැහැර හැරීම් මත ගණනය කෙරෙන 24% වාෂ්ටික අඛණ්ඩ ගාස්තු

- පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මෙම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න.

02. මූලික තොරතුරු ලේඛනය- මූරාබහා සහ ටීඑම්

විස්තරය හා නිපැයුමෙහි අරමුණ	විස්තරය : මූරාබහා සහ ටීඑම් අරමුණ : දේපළක් විකිණීම සම්බන්ධයෙන් ඇතුළු දීමේදී, විකුණුම්කරු (PLC) භාණ්ඩය අත්පත් කර ගැනීමේදී දරන ලද සැබෑ පිරිවැය හෙළිදරව් කරන අතර ලබා ගන්නා ලාභය පිළිබඳ මිල දී ගන්නාට (සේවාලාභියාට) ඇතුළු දිය යුතු ය. කැපී පෙනෙන ලක්ෂණ: *විකිණීම ට නියමිත වත්කම පැවතිය යුතු ය. *විකිණුම් මිල නිශ්චය කළ යුතු ය. * කොන්දේසි විරහිත විකිණුමක් විය යුතු ය. * මිලදී ගැනීම සඳහා ඇණවුම් කරන ලද මූරාබහා යනු වෙනත් පුද්ගලයෙකු හෝ ආයතනයක් හරහා භාණ්ඩ අත්පත් ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් ඉදිරිපත් කරන ලද, මිලදී ගැනීමට පූර්ව පොරොන්දුවක් සහිත මූරාබහා වේ. *මිලදී ගැනීමේ ඇණවුම් ගනුදෙනුව සඳහා මූරාබහාවකට සම්බන්ධ පාශර්ව තුනක් සිටිය යුතුය. *මිලදී ගැනීම සඳහා ඇණවුම් කරන ලද මූරාබහා ගිවිසුමක් වෙන් වෙන් වශයෙන් විකුණුම් කොන්ත්‍රාත්තු දෙකකින් සමන්විත වේ. පළමු ගිවිසුම මිල ගැනුම්කරු සහ විකුණුම්කරු අතර වන අතර දෙවැන්න ගැනුම්කරු සහ මිලදී ගැනීම සඳහා ඇණවුම් කරන්නා අතර වේ. විකිණීමක් පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන සියලුම නීති නීත්‍යානුකූල මෙහි විකුණුම් ද්විත්වයටම අදාළ වේ. පළමු අලෙවිය සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු දෙවන අලෙවිය සිදු කෙරේ. අරමුණ : *වෙළඳ භාණ්ඩ මිල දී ගැනීම *වත්කම් මිල දී ගැනීම *වෙළඳ අරමුණු සඳහා භාණ්ඩ මිල දී ගැනීම *ලියාපදිංචි නොකළ වාහන *ලියාපදිංචි වාහන *යන්ත්‍ර සූත්‍ර
පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	* නමාශිලි ආපසුගෙවීම් * ඇප ප්‍රතිස්ථාපනය
ඉලක්ක වෙළඳපොළ	*සමාගම් * ව්‍යාපාරිකයින් * තනිපුද්ගලයින්

ප්‍රධාන නියමයන් හා කොන්දේසි	(අ) ඔහුගේ / ඇයගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්. (ආ) ආයතනයක් සම්බන්ධයෙන් වන විට, අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, සංගමයේ ව්‍යවස්ථා, 40, 41 හා 20 දරන ආකෘති පත්‍ර සහ IFSU හි මිලදී ගැනීම උදෙසා ඇණවුම් කිරීමේ පහසුකම සඳහා මුරබාහි ඉල්ලා සිටීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අභියෝජනාව (ඇ) පදිංචි ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි (ඈ) සේවා නියුක්තිකයකු නම්, වැටුප් විස්තර, අඩු කිරීම්, ශුද්ධ වැටුප හා විශ්‍රාම දිනය තහවුරු කරමින් සේවා යෝජකයාගෙන් ලබා ගත් ලිපියක්. (ඉ) ආදායම තහවුරු කිරීම සඳහා උපස්ථම්භක ලේඛන (බැංකු ප්‍රකාශ, විගණනය කළ හා කළමනාකරණ ගිණුම්). (ඊ) බදු ගෙවන්නෙකු නම්, බදු ලිපිගොනු අංකය සහ පසුගිය අවුරුදු 3 ක ගෙවීම් ලද්දේ (උ) භාරයක් සම්බන්ධයෙන් වන විට, ව්‍යවස්ථාවේ පිටපත් සහ IFSU හි මිලදී ගැනීම උදෙසා ඇණවුම් කිරීමේ පහසුකම සඳහා මුරබාහි ඉල්ලා සිටීම වෙනුවෙන් කළමනාකරණ මණ්ඩලයේ අභියෝජනාව (ඌ) නිසි පාරිභෝගික තොරතුරු (CDD) අවශ්‍යතා සම්පූර්ණ කිරීම
තෛතික ප්‍රතිපාදන	1990 අංක 3 දරන පනත මගින් සංශෝධිත 1949 අංක 6 දරන උකස් පනත
අනුපාතය	පාරිභෝගික අවදානම් පැතිකඩ සහ 21.50 % පරාසය මත පදනම් වන ලාභ අනුපාත
ගාස්තු හා අයකිරීම්	මුරාබහා වාහනය * ලේඛන ගාස්තු (තැපැල්- රුපියල් 2000/-3750/-, ණය තොරතුරු කායර්ශය- රුපියල් 750/- 2,500/- ,පරීක්ෂණ- රුපියල් 3000/- 4500/-, මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ අතිරේකය රුපියල් 470) * අදාළ වන්නේ නම් පමණක්, 0.1% ක මුද්දර ගාස්තු * මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු - රජය විසින් පනවන ලද නියමිත ගාස්තු - අදාළ වන්නේ නම් * වෙළඳ මුරාබහා රක්ෂණ ගාස්තු * අදාළ දේපළ නිශ්චල දේපළක් වන්නේ නම්, උකස් ගාස්තු හා තෛතික ගාස්තු * දේපළ පරීක්ෂණ ගාස්තු- රුපියල් 6000/- 23000/- * ගෙවීම් පැහැර හැරීම් මත ගණනය කෙරෙන 24% වාණිජ අබණ්ඩ ගාස්තු

- පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මෙම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න.


03.මූලික තොරතුරු ලේඛනය- මූශාරකාභ්

විස්තරය හා නිපැයුමෙහි අරමුණ	විස්තරය : මූශාරකාභ් යනු ශරීයාභ් නීතියට අනුකූල වන ව්‍යාපෘතියක මූල්‍ය හා කළමනාකරණය උදෙසා දායක වන පාශ්ථවයන් හවුල්කාරිත්වය මත පදනම් ව ලාභ සහ අලාභ බෙදාගැනීමේ ගිවිසුමකි. මෙය වත්කමක හෝ දේපලක හවුල් හිමිකාරිත්වයේ ආකාරයකි, හවුල් හිමිකාර වත්කම්වල හෝ දේපලවල අයිතිය සම්පූර්ණයෙන්ම මිලදී ගන්නා හවුල් හිමිකරු වෙත පැවරෙන තෙක් ක්‍රමානුකූලව හවුල් හිමිකරුගේ කොටසක හිමිකාරිත්වය මිලදී ගැනීමට හවුල් හිමිකරුවන්ගෙන් කවරෙකු හෝ භාර ගන්නා/පොරොන්දු වේ. අරමුණ: * ලියාපදිංචි නොකළ වාහන, ලියාපදිංචි වාහන, * යන්ත්‍ර සූත්‍ර * කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව, නිවසක් / දේපළක් මිලදී ගැනීම
පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	* නමාගිලි ආපසුගෙවීම් * ලියාපදිංචි වාහන * යන්ත්‍ර සූත්‍ර * කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව * නිවසක් / දේපළක් මිලදී ගැනීම
ඉලක්ක වෙලඳපොල	* සමාගම් * ව්‍යාපාරිකයන් * තනිපුද්ගලයින්
ප්‍රධාන නියමයන් හා කොන්දේසි	(අ) මූශාරකාභ් අයදුම්පත්‍රය- මෙය සේවාලාභියා විසින් සම්පූර්ණ කර ඔහු/ඇය විසින් අත්සන් කළ යුතු ය. මෙම ලේඛනය IFSU හි සේවකයින් විසින් සම්පූර්ණ නොකෙරේ. . (ආ) පාරිභෝගිකයාගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්. (ඇ) සමාගමක් සම්බන්ධයෙන් වන විට, අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, සංගමයේ ව්‍යවස්ථා, 40, 41 හා 20 දරන ආකෘති පත්‍ර සහ IFSU හි මූශාරකාභ් පහසුකම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අභියෝජනාව (ඈ) පදිංචි ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි. (ඉ) වංචල දේපළ සම්බන්ධ ව මෑතක දී ලබා ගත් තක්සේරු වාර්තාව. (ඊ) සේවා නියුක්තිකයකු නම්, වැටුප් විස්තර, අඩු කිරීම්, ශුද්ධ වැටුප හා විශ්‍රාම දිනය තහවුරු කරමින් සේවා යෝජකයාගෙන් ලබා ගත් ලිපියක්. (උ) ආදායම තහවුරු කිරීම සඳහා උපස්ථම්භක ලේඛන (බැංකු ප්‍රකාශ, විගණනය කළ හා කළමනාකරණ ගිණුම්). (ඌ) බදු ගෙවන්නෙකු නම්, බදු ලිපිගොනු අංකය සහ පසුගිය අවුරුදු 3 ක ගෙවීම් ලද්දන් .

	(ඵ) සංගමයක් / සමාජයක් / සංසදයක් සම්බන්ධයෙන් වන විට IFSU හි මූලාරකාත් පහසුකමක් ඉල්ලා සිටීම සඳහා ව්‍යවස්ථාවේ පිටපත් සහ කළමනාකරණ මණ්ඩලයේ අභියෝජනාව. (ඥ) භාරයක් සම්බන්ධයෙන් වන විට, IFSU හි මූලාරකාත් පහසුකමක් ඉල්ලා සිටීම සඳහා භාර ඔප්පුවේ පිටපත් සහ භාරකාර මණ්ඩලයේ/මහා භාරකරුගේ අභියෝජනාව (ඹ) නිසි පාරිභෝගික තොරතුරු (CDD) අවශ්‍යතා සම්පූර්ණ කිරීම නිවාස හා දේපල ලේඛන: අ) අවම වශයෙන් වසර 25 ක හිමිකම් පරීක්ෂා කිරීම සඳහා ඇපය ලෙස පිරිනමනු ලබන දේපලෙහි හිමිකම් ඔප්පුවල මැනුම් සැලැස්ම සහ පිටපත ආ) හිමිකම් ඔප්පුවේ පිටපත සමඟ පසුගිය වසර 25 සඳහා දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කායරාලයෙන් ලබාගත් ඉඩම් ලියාපදිංචි කිරීම් ලේඛනවල පත්ඉරු පිටපත් ඇ) පළාත් පාලන ආයතනයෙන් ලබා ගන්නා පහත සඳහන් ලේඛන - භාර නොගැනීමේ සහතිකය - විදි රේඛා/ ගොඩනැගිලි සීමාවන් පිළිබඳ සහතිකය - අයිතිය පිළිබඳ සහතිකය - දේපල සඳහා අනුපාත / ණය ගෙවන ලද්දන් ඈ) මිලදී ගැනීමක් සඳහා නම්, දේපල විකිණීම සඳහා වත්මන් හිමිකරුගෙන් ලිපියක්, එකඟ වූ මිල, ගෙවන ලද අත්තිකාරම් මුදල, කොන්දේසි තිබේ නම් ඉ) ඉදිකිරීමක් සඳහා නම්, ප්‍රමාණ බිල්පත/ අනුමත ගොඩනැගිලි සැලැස්ම
නෛතික ප්‍රතිපාදන	1990 අංක 3 දරන පනත මගින් සංශෝධිත 1949 අංක 6 දරන උකස් පනත
අනුපාතිකය	පාරිභෝගික අවදානම් පැතිකඩ සහ 18.00 % - % 23.50 % දක්වා පරාසය මත පදනම් වන ලාභ අනුපාත
ගාස්තු හා වියදම්	* ලේඛන ගාස්තු (තැපැල්- රුපියල් 2000/-3750/-, ණය තොරතුරු කාඩ්- රුපියල් 750/- 2,500/-, පරීක්ෂණ- රුපියල් 3000/- 4500/-, මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ අතිරේකය රුපියල් 470) * 0.1% ක මුද්දර ගාස්තු * මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු - රජය විසින් පනවන ලද නියමිත ගාස්තු * රක්ෂණ ගාස්තු * පහසුකමෙහි වටිනාකම මත සේවා ගාස්තුවක් / මෙහෙයුම් ගාස්තුවක් අය කෙරෙනු ඇත. -රුපියල් 2000-10000 * වාහන පරීක්ෂණ ගාස්තු- රුපියල් 6000/- 23000/- * උකස් ඔප්පුව ලියාපදිංචි කිරීමේ ගාස්තු • ගෙවීම් පැහැර හැරීම් මත ගණනය කෙරෙන 24% වාෂරීක අඛණ්ඩ ගාස්තු

- පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මෙම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න.

04. මූලික තොරතුරු ලේඛනය - පීඑල්සී වාදි'ආහ් (ඉස්ලාමීය රන් සුරැකුම්)



නිපැයුමෙහි විස්තරය හා අරමුණ	ඔබගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් කඩිනම් හා පහසු විසඳුමක් ලෙස ඔබගේ රන් සුරැකුම් තැන්පත් සහතිකය සඳහා පීඑල්සී වාදි'ආහ් රන් සුරැකුම් තැන්පතුවක් ඉල්ලුම් කිරීම මගින් ඒ සඳහා උපරිම වටිනාකමක් ලබා ගත හැක. අරමුණ: හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මූල්‍ය විසඳුම් සැපයීම
පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	- ඉස්ලාමීය රන් නිෂ්පාදන වෙළෙඳපොළේ පීඑල්සී වාදි'ආහ් හි අඩුම අපේක්ෂිත මිල ගණන් යටතේ රන් සුරැකුම් තැන්පත් සහතිකය සඳහා ඉහළම මුදල් අත්තිකාරම් සුරක්ෂිතව තබා ගැනීමේ ගාස්තු - කිසිදු සැහවුණු/අමතර ගාස්තුවක් නොමැත. අත්තිකාරම් සහ සුරැකුම් තැන්පත් ගාස්තු ඔබේ අභිමතය පරිදි පහසු වාරිකවලින් පියවීමට හැකියාව ඇත - රන් සුරැකුම් තැන්පත් පහසුකම් කාලසීමාව දින 10/ දින 30/ දින 60/ දින 90/ දින 180/ දින 365 - රන් භාණ්ඩ සඳහා ටකුල් රක්ෂණය නොමිලේ. - කාලසීමාව අවසානයේ අවම මුදලක් ගෙවීම මගින් සුරැකුම් කාලසීමාව දීසර් කරගැනීම - ඔබට අප ආයතනය සමඟ පහසුකම් කිහිපයක් ඇති විට තනි භාණ්ඩයක් නිදහස් කර ගැනීමේ හැකියාව - මනා පුහුණුවක් සහිත, අත්දැකීම් බහුල හා මිත්‍රශීලී කායී මණ්ඩලයක් විසින් ඔබට සේවය ලබාදෙයි. - කල්පිරීමේ දිනයට ප්‍රථම කෙටි පණිවිඩ නිවේදන
ඉලක්ක වෙළෙඳපොළ	මෙම සේවාව ස්වභාවිකවම නිෂ්පාදකයින්, ස්වභාවිකවම වෙළෙඳසැල් හිමියන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ආයෝජන සහ සිල්ලර පාරිභෝගික කාණ්ඩ සඳහා නිමර්ණය කර ඇත.
ප්‍රධාන නියමයන් හා කොන්දේසි	- භාණ්ඩයේ රන් මිශ්‍රණය කැරට් 16 ට හෝ 67% ශුද්ධතාවයකට අඩු නොවිය යුතුය. රන් කාසි, රන් බිස්කට්, රන් කැට, "කැට්" හෝ "මුස් කළ රත්තරන්" ද නිසැකවම හා අනිවාර්යයෙන් පිළිගත හැකිය - වාදි'ආහ් සුරැකුම් තැන්පත් අයදුම්පත්‍රය හා රන් පහසුකම් උකස් ඔප්පුව - ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
නෛතික ප්‍රතිපාදන	1990 අංක 3 දරන පනත මගින් සංශෝධිත 1949 අංක 6 දරන උකස් පනත
අයකිරීම්	පාරිභෝගික අවදානම් පැතිකඩ සහ 14.5% - 18% දක්වා පරාසය මත පදනම් වන සුරැකුම් තැන්පත් අයකිරීම්

පැමිණිලි කළමනාකරණය කිරීමේ ක්‍රියා පටිපාටිය:

පැමිණිල්ලක් ගොනු කිරීම උදෙසා පාරිභෝගිකයන් ට පහත ක්‍රමවේද අනුගමනය කළ හැකිය.

- අදාළ ශාඛාවේ කළමනාකරු හරහා.
- ඇමතුම් මධ්‍යස්ථානය හරහා +94 112 206 300
- ඊ - මේල් හරහා: customerservices@plc.lk
- ලිපි එවීම මගින්: පාරිභෝගික දුක්ගැන්විලි (පැමිණිලි) කළමනාකරණය කිරීමේ ඒකකය (CGHU), පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, අංක.1161, මරදාන පාර, කොළඹ 00800
- ඉදිරිපත් කිරීමේ පෝරමය/ ලේඛන අකෘති ප පහත සබැඳිය/ මාගර්යෙන් බා ගත කරගන්න.

<https://www.plc.lk/wp-content/uploads/2023/02/Customer-Complaint-Grievance-Handling-Form.pdf>

[www.plc.lk](#) ----> Quick Links ----> Stakeholder Feedback ----> Complaint & Grievances ----> Complaint & Grievances Submission Form (Download)

මූල්‍ය සමාගම විසින් සැහීමකට පත් විය හැකි ආකාරයේ විසඳුමක් ලබා දී නොමැති අවස්ථාවක දී, පාරිභෝගිකයා හට ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් කායරාලය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි වේ.

මූල්‍ය කටයුතු ඔම්බුඩ්ස්මන්වරයා

මූල්‍ය කටයුතු ඔම්බුඩ්ස්මන් කායාරාලය

143^ඒ, චජිර පාර,

කොළඹ 05.

දුරකතන: +94 11 259 5624

ටෙලිෆැක්ස්: +94 11 259 5625

ඊ- මේල්: fosril@sltnet.lk

වෙබ් අඩවිය: www.financialombudsman.lk